

හේතන්ස් ට්‍රස්ට් බැංකුව පී.එල්.සී. - PQ118 හි (මින් මතුවට "බැංකුව" යනුවෙන් හැඳින්වේ) විවෘත කර පවත්වා ගෙන යනු ලබන සියලුම ඉතුරුම් ගිණුම් (එය කෙසේ නම් කර තිබුණද) පහත සඳහන් නියමයන් සහ කොන්දේසි මගින් පාලනය වේ.

1. ගිණුම්, පාස්පොත සහිත ඉතුරුම් ගිණුම් වශයෙන් හෝ ගිණුම් ප්‍රකාශ ඉතුරුම් ගිණුම් වශයෙන් විවෘත කළ හැකිය.

2. බැංකුව විසින් පිළිගත හැකි අනන්‍යතාවය තහවුරු කළ හැකි ලියවිලි (උදා: ජාතික හැඳුනුම්පත, වලංගු ගුවන්ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය) දෙකක් මත සහ ලිපිනය තහවුරු කළ හැකි එක් ලියවිල්ලක් (උදා: මෂතකදී හිකුත් කරන ලද උපයෝගිතා බිල්පතක්, බැංකු ප්‍රකාශයක්) මත පදනම්ව බැංකුව විසින් පිළිගනු ලබන පුද්ගලයකු /පුද්ගලයන් විසින් ගිණුමක් විවෘත කළ හැකිය.

3. ඉතුරුම් ගිණුමක් පහත සඳහන් පුද්ගලයින් විසින් විවෘත කළ හැකිය;

- (අ) තනි පුද්ගලයෙක්, ඔහුගේ හෝ ඇයගේ නමින්
- (ආ) මැන්ඩේට් හි මුදල් ආපසු ගැනීමේ බලය පිළිබඳ පැහැදිලි උපදෙස් සඳහන් කර තිබීමට යටත්ව, පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් විසින් ඔවුන්ගේ නම්වලින් හවුල් ගිණුමක් වශයෙන්
- (ඇ) බැංකුවට පිළිගත හැකි සීමාසහිත වගකීම් සමාගමක, සංගමයක, සමාජයක හෝ ඒ හා සමාන ආයතනයක නමින්
- (ඈ) බාල වයස්කරුවෙකුගේ ප්‍රතිලාභය සඳහා දෙමාපියෙක් හෝ භාරකරුවෙක් විසින්.

4. සෑම ගිණුමකටම අංකයක් ලබා දෙනු ලබන අතර, එය බැංකුව සමඟ කරනු ලබන සියලුම ලිපි හුවමාරුවලදී සහ සියලුම තැන්පතු පත්‍රවල සහ මුදල් ආපසු ගැනීමේ පෝරමවල සඳහන් කළ යුතුය. ගිණුම් හිමියාට දැනුම් දීමක් කර එසේ ලබා දෙන ලද අංකය වෙනස් කිරීමට බැංකුවට අයිතියක් ඇත.

5. ඉතුරුම් ගිණුම් සඳහා බැංකුව විසින් භාර (trusts) අනුමත කරනු නොලැබේ.

6. හවුල් ගිණුමක පාර්ශ්වකරුවෙක් මරණයට පත් වූ විට, ජීවතුන් අතර සිටින අනිත් පුද්ගලයා/පුද්ගලයන් මරණ සිදුවූ දිනය ද සඳහන් කරමින් ඒ පිළිබඳව වහාම බැංකුව දැනුවත් කළ යුතුය. එවැනි ගිණුම්වල ගනුදෙනු පවතින නීතිය මගින් පාලනය වේ. තමාගේ නමට ඉතුරුම් ගිණුමක් විවෘත කරන්නා වූ හෝ පවත්වාගෙන යන්නා වූ තනි ගිණුම් හිමියෙකු කොන්දේසි අංක (27) හි අඩංගු විධිවිධානවලට යටත්ව, බැංකුව විසින් හිකුත් කරනු ලබන නාමිකයන් පත්කිරීමේ පෝරමයක් පුරවා ගිණුම් හිමියා මරණයට පත්වුවහොත් ගිණුමේ ඇති ශේෂය ලැබිය යුතු ප්‍රතිලාභියා(හීන්) ලෙස එක් පුද්ගලයෙක් හෝ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් නම් කළ හැකිය.

7. බැංකුව විසින් ගිණුම් හිමියාට පාස්පොතක් හෝ වරින් වර ගිණුම් ප්‍රකාශයක් ලබා දෙනු ලබන අතර එය ගිණුම් හිමියා විසින් ප්‍රවේශමෙන් සුරක්ෂිතව තබා ගත යුතුය.

පාස්පොත සහිත ඉතුරුම් සඳහා පමණි

8. අවශ්‍ය වූ විටෙක බැංකුවට ඉදිරිපත් කළ යුතු පාස්පොතෙහි ගිණුම් හිමියා විසින් කිසිදු ඇතුළත් කිරීමක් සිදු නොකළ යුතුය. එය වෙනත් අයකුට මාරු කළ නොහැකි හෝ පැවරිය නොහැකි අතර ඇපයක් වශයෙන්ද තැබිය නොහැක. ඇතුළත් කර ඇති සටහන් නිවැරදිදැයි සහතික කිරීම සඳහා එක් එක් ගනුදෙනුවෙන් පසුව එය පරීක්ෂා කළ යුතුය. කිසියම් දෝෂයක් හෝ වැරද්දක් ඇත්නම් වහාම ඒ පිළිබඳව බැංකුවට දැනුම් දිය යුතුය. පාස්පොත හැකි වූ විට හෝ විනාශ වූ විට ගිණුම් හිමියා වහාම බැංකුවට දැනුම් දිය යුතුය.

9. පාස්පොතෙහි ඇතුළත් කිරීමකින් තොරව තැන්පතු සිදු කර හෝ අයකිරීම්/බැරකිරීම් සිදුකර තිබිය හැකි බැවින් පාස්පොත සෑම විටෙකම ගිණුමේ නිවැරදි ශේෂය සඳහන් නොකරයි.

10. නිකුත් කර ඇති පාස්පොත හිතිපතා යාවත්කාලීන කළ යුතුය. පාස්පොතහි අවසන් වරට ගනුදෙනුවක් පිළිබඳ වාර්තා ඇතුළත් කර මාස 3ක් ඇතුළත පාස්පොත යාවත්කාලීන නොකළේ නම්, පිටපතක් හෝ උපදෙස් හෝ ගනුදෙනු පිළිබඳ විස්තර පසු අවස්ථාවකදී බැංකුවෙන් ඉල්ලා සිටියහොත්, එම සේවාව සැපයීම වෙනුවෙන් ගාස්තුවක් අය කිරීමට බැංකුවට බලය ඇත.

ගිණුම් ප්‍රකාශ සහිත ඉතුරුම් සඳහා පමණි

11. ප්‍රකාශන චක්‍රයක අවසානයේ සිට දින 10ක් ඇතුළත ගිණුම් ප්‍රකාශය නොලැබුණහොත් ඒ පිළිබඳව බැංකුව දැනුවත් කළ යුතුය. සටහන් නිවැරදිව ඇතුළත් කර ඇති බව සහතික කිරීම සඳහා බැංකුව වෙතින් ලැබෙන සෑම ගිණුම් ප්‍රකාශයක්ම පරීක්ෂා කිරීමට ගිණුම් හිමියා එකඟ වේ. කිසියම් දෝෂයක් / වැරද්දක් පෙනීගියහොත් ප්‍රකාශය ලැබුණු දින සිට දින 14ක් ඇතුළත බැංකුවට දැනුම් දිය යුතුය.

12. ප්‍රකාශවල පිටපත් සුරක්ෂිතව තබා ගැනීම ගිණුම් හිමියාගේ වගකීමයි. ප්‍රකාශවල පිටපත් බැංකුවෙන් ඉල්ලා සිටියහොත්, බැංකුවෙහි ප්‍රකාශිත ගාස්තුවලට අනුකූලව මෙම සේවාව සැපයීම වෙනුවෙන් ගාස්තුවක් අය කිරීමේ අයිතිය බැංකුව සතු වේ.

තැන්පත් කිරීම්

13. බැංකුවේ නමට නොලියන ලද Draft සහ අනෙකුත් ගෙවීම් ඇණවුම්, මිලදී ගන්නේ ද නොවිසේනම් එකතු කර යවන්නේ ද යන්න බැංකුව තම අභිමතය පරිදි තීරණය කරයි. ගෙවන බැංකුව විසින් පසු අවස්ථාවකදී අගරුදු මිලදී ගන්නා ලද සියලුම අයිතමයන් සම්බන්ධයෙන් සම්පූර්ණ සහන (ගාස්තු ඇතුළුව) බැංකුව රඳවා ගනු ඇත. අගරු පිළිබඳ දැනුම්දීමක් ලැබීමෙන් පසු ගිණුමෙන් හර කරනු ලැබේ.

14. බැංකුවේ නමින් ලියන ලද කෙටුම්පත් Draft / වෙක්පත් ගිණුමකට බැර කිරීම සඳහා ගෙවනු ලැබූ විට, බැංකුව එහි ප්‍රකාශිත තීරුබදුවලට අනුකූලව

හැසිරවීමේ ගාස්තු අඩු කරයි. විවැනි තැන්පතු වල තක්සේරු සිදු කරනු ලබන දිනය බැංකුවේ ප්‍රතිපත්තීන් මත පදනම්ව බැංකුව විසින් තීරණය කරනු ලැබේ. ඉතුරුම් ගිණුමක බැර කිරීම සඳහා බැංකුවේ නමින් නොලියන ලද

Draft / වෙක්පත් මිලදී ගත් විට, එය ගිණුමට බැර කරන අවස්ථාවේදී බැංකුව විසින් අදාල (Instrument) හි මුහුණත අගයෙන් හැසිරවීමේ ගාස්තුවට අමතරව වට්ටම් ගාස්තුද අඩු කරනු ලැබේ.

15. පාස්පොතක් සහිත ඉතුරුම් ගිණුමක් සාමාන්‍යයෙන් විවෘත කළ හැකි අවම මූලික තැන්පතුව රු. 10,000/- ක් වන අතර ප්‍රකාශන නිකුත් කරනු ලබන ඉතුරුම් ගිණුමක් සාමාන්‍යයෙන් රු. 10,000/- ක අවම මූලික තැන්පතු මුදලකින් හෝ බැංකුව විසින් කලින් කලට තීරණය කරනු ලබන වෙනත් මුදල් ප්‍රමාණයකින් විවෘත කළ හැකිය. සුවිශේෂී අවස්ථාවන්හිදී අඩු හෝ වැඩි මූලික තැන්පතු සහිත ගිණුම් විවෘත කිරීම බැංකුව සිය අභිමතය පරිදි සලකා බලනු ඇත. කෙසේවෙතත් එවන් විවෘත කිරීම් 23 වෙනි කොන්දේසියේ අඩංගු විධිවිධානවලට යටත් වේ.

16. තැන්පතු අවශ්‍ය පරිදි ඕනෑම අවස්ථාවකදී සිදු කළ හැකිය. සියලුම තැන්පතු තැන්පතු පත්‍රිකාව වලංගු කිරීමෙන්, ටෙලර් පර්යන්තයක් මගින් පාස්පොතේ ඇතුළත් කිරීමකින් හෝ තැන්පතු පත්‍රිකාවේ බැංකුවේ බලයලත් නිලධාරියකුගේ අත්සනින් යුතුව අතින් සටහන් යොදා භාරගනු ලැබේ. අත්සන් කළ හැකි බලයලත් නිලධාරීන්ගේ ලැයිස්තුවක් සහ ආදර්ශ ටෙලර් පර්යන්ත මුද්‍රණයක් ඉල්ලීමක් ඉදිරිපත් කර ලබාගත හැකිය.

17. මුදල් තැන්පතු සඳහා පමණක් අවසර ලබා දී ඇත. ඒ හැරුණු විට, බැංකුවේ නමට ලියන ලද සහ ප්‍රතිලාභියාගේ නම සහ ගිණුම් අංකය සඳහන් කර වෙක්පත් මගින් සිදු කරනු ලබන තැන්පත්කිරීම් ශාඛා කළමනාකරුගේ

අනුමැතියට යටත්ව පිළිගනු ලැබිය හැකිය. වෙක්පත් මගින් තැන්පත් කිරීම සඳහා අවසර දී ඇති අවස්ථාවක, වෙක්පත් වලින් ලැබෙන මුදල් (වෙතොත්) එසේ තැන්පත් කරන ලද ගනුදෙනුකරුගේ ගිණුමට බැර කරනු ලැබුවහොත් මිස, (තාවකාලික ලදුපතක් ලබාදෙනු ලැබුවද ඒ පිළිබඳව නොසලකා) ශාඛාවේ පිහිටි වෙක්පත් තැන්පත් කිරීමේ පෙට්ටිවල තැන්පත් කර ඇති බව පැවසෙන වෙක්පත් සඳහා බැංකුව ගනුදෙනුකරුට වගකිව යුතු

නොවන්නේය. තැන්පතු පෙට්ටිය හරහා තාවකාලික ලදුපතක් හිකුත් කර තිබුණද ඒ පිළිබඳව නොසලකා, එසේ තැන්පත් කරන ලද වෙක්පත් ගනුදෙනුකරුගේ ගිණුමට බැර කර ඇත්නම් මිස, බැංකුව විසින් කිසිදු තත්වයක් යටතේ හෝ කිසිදු හේතුවක් මත වෙක්පත් තැන්පතු පෙට්ටිවල තැන්පත් කර ඇතැයි කියනු ලබන වෙක්පත් සම්බන්ධයෙන් කිසිදු හිමිකම් පෑමක් පිළිබඳව බැංකුව වගකීම් භාරගන්නේ නැත. ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වෙත බැර කරන ලද වෙක්පත් පිළිගනු ලබන්නේ එකතු කිරීමේ අරමුණ සඳහා පමණක් වන අතර, එය වෙක්පත් හිකුත් කළ බැංකුව විසින් නිෂ්කාශනය කරනු ලබන තෙක් මුදල් ආපසු ගැනීම සිදු කළ නොහැක. මුදල් ලබා ගත හැකි දිනය පෙන්නුම් කරනු ලබන්නේ ඇඟවීමේ අරමුණ සඳහා පමණි. වෙක්පත් එකතු කිරීම සහ නිෂ්කාශනය කිරීම සඳහා ඉතුරුම් ගිණුම් යොදාගනු නොලබන අතර, වෙක්පත් දරන්නාට, තැන්පත්කරුට හෝ තෙවන පාර්ශ්වකරුවකුට ගෙවිය යුතු බවට ලියා ඇති තැන්පතු වෙක්පත්, ලාභාංශ, ප්‍රතිඥාභාර සහ වෙනත් කරුණක් සඳහා භාර ගැනීම ප්‍රතිෂේප කිරීමේ අයිතිය බැංකුව සතු වේ.

මුදල් ආපසු ගැනීම

18. අදාළ නීති සහ රෙගුලාසිවලට යටත්ව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM යන්ත්‍ර) හරහා හෝ බැංකු ශාඛා වලින් අවශ්‍ය පරිදි මුදල් ආපසු ගැනීම් සිදු කළ හැක. ATM කාඩ්පත් ගාස්තු සහ වෙනත් බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් ආපසු ගැනීම සඳහා මුදල් ආපසු ගැනීමේ ගාස්තු බැංකුවේ පවතින ගාස්තු අනුපාතිකය අනුව ගෙවිය යුතුය. බැංකු ශාඛා වලින් මුදල් ආපසු ගැනීම් සඳහා 23 වැනි කොන්දේසියේ අඩංගු විධිවිධානවලට යටත්ව, සෑහීමට පත්විය හැකි හඳුනාගැනීමක් මත සහ පාස්පොතක් හිකුත් කර ඇති ගිණුම් සම්බන්ධයෙන්, පාස්පොත

ඉදිරිපත් කරනු ලැබුවහොත් අවසර දෙනු ලැබේ. බැංකුව සිය අභිමතය පරිදි පාස්පොත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයකින් තොරව බැංකු ශාඛා කවුන්ටරවලින් මුදල් ආපසු ගැනීමට ඉඩ දිය හැකිය (පාස්පොත් නොමැති ආපසු ගැනීම්). බැංකුව විසින් තම අභිමතය පරිදි ගනුදෙනුකරු වෙත දැනුම් දීමක් කර ශාඛාවලින් එවැනි "පාස්පොත් නොමැති" මුදල් ආපසු ගැනීම් සඳහා ගාස්තුවක් හඳුන්වා දීමට හෝ අය කර ගනු ලැබිය හැකිය. මුද්දර ගාස්තු සහ වෙනත් බදු හෝ අයකිරීම් අදාල වන අවස්ථාවේදීදී ගිණුම් හිමියා විසින් ගෙවිය යුතු අතර එය නීතියට අනුකූලව බැංකුව විසින් නියම කර ඇති ආකාරයට ගෙවිය යුතුය. වෙක්පතක් මගින් හෝ වෙනත් ආකාරයකින් මුදල් ආපසු ගැනීම් සිදු නොකළ හැකිය.

19. බැංකුව ක්‍රියා කරනුයේ ඉතිරිකිරීමේ ගිණුමේ හරයට ගෙවීම් සිදු කිරීම සඳහා තැපෑලෙන් ලැබී ඇති හෝ බැංකුවේ ඕනෑම ශාඛාවකට සාධාරණ කාලයක් තුළ භාරදී ඇති සත්‍ය බවට සහතික කරන ලද ලිඛිත උපදෙස් (ස්ථාවර උපදෙස් ඇතුළුව) මත පමණි. කෙසේවෙතත් මෙය ඉහත 17 කොන්දේසියෙහි අඩංගු විධිවිධාන වලට යටත් වේ. නිශ්චිත කාල රාමුවක් තුළ එවැනි උපදෙස් මත ක්‍රියා කිරීමට අපොහොසත් වීමෙන් පැන නගින ඕනෑම හිමිකම් පෑමක්, අලාභයක් හෝ පිරිවැයක් සඳහා බැංකුව වගකීමක් දරනු නොලැබේ. බැංකුව සහ ගනුදෙනුකරු අතර නිශ්චිත ගිවිසුමකින් තොරව ගැක්ස්, විද්‍යුත් තැපෑල හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා ලැබෙන කිසිදු උපදෙස් බැංකුව පිළි නොගනී.

පොලිය

20. දෛනිකව පවතින ශේෂය මත වත්මන් අනුපාතයට ගණනය කරනු ලබන පොලිය මාසිකව (සාමාන්‍යයෙන් මාසයේ අවසාන දිනයේ දී) ගිණුමට බැර කරනු ලැබේ. පොලී ගෙවීම් කොන්දේසි අංක 18, 21

සහ 23 හි අඩංගු විධිවිධානවලට යටත් වේ.

21. සියළුම ගනුදෙනුකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින ආකාරයට ගිණුම් විවෘත කිරීමේ පෝරමවල තමන්ගේ බදු තත්ත්වය සහ පදිංචි ස්ථානය පිළිබඳ ව්‍යවස්ථාපිත ප්‍රකාශයක් සම්පූර්ණ කළ යුතුය. ගනුදෙනුකරුවෙකුට කරන ලද ව්‍යවස්ථාපිත ප්‍රකාශය, විවෘත කර ඇති සහ එම (Mandate) මගින් පාලනය වන සියලුම පවතින සහ නව ගිණුම් සඳහා අදාළ වේ. රඳවා ගැනීමේ බද්ද හෝ පොලී ගෙවීම් මත ගෙවිය යුතු වෙනත් බදු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හෝ විවැනි වෙනත් බලයලත් ආයතනයක් විසින් කලින් කලට නියම කර ඇති කාල සීමාව සඳහා ගෙවිය යුතු පොලියෙන් අඩු කරගැනීමට බැංකුව විසින් කටයුතු කරනු ලැබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පසු අවස්ථාවකදී නොගෙවූ රඳවා ගැනීමේ බද්ද බැංකුවෙන් අයකර සිටියහොත්, බැංකුවට ගනුදෙනුකරුගෙන් (කිසිදු දැනුම්දීමකින් තොරව) අයකර ගැනීමට අයිතියක් ඇත.

පොදු

22. ගිණුම් හිමියන්ගේ ලිපිනය වෙනස් වුවහොත් ඒ පිළිබඳව වහාම ලිඛිතව බැංකුව දැනුවත් කළ යුතුය.

23. ඕනෑම ප්‍රකාශන නිකුත් කරනු ලබන ඉතුරුම් ගිණුමක ශේෂය රු. 1000/- ට වඩා අඩුව පවතින අවස්ථාවකදී බැංකුව විසින් සිය අභිමතය පරිදි ගනුදෙනු ගාස්තු සහ/හෝ සේවා ගාස්තු සහ/ හෝ රඳවා ගැනීමේ පොලියක් අයකරනු ලැබිය හැකිය. බැංකුව, සිය අභිමතය පරිදි ශාඛා කවුන්ටර හරහා සිදුකරනු ලබන ගනුදෙනු සහ/හෝ ATM ගනුදෙනු සඳහා වෙනම ගනුදෙනු ගාස්තුක් හඳුන්වා දිය හැකිය. ගිණුමක් විවෘත කළ දින සිට මාස තුනක කාලයක් ඇතුළත ගනුදෙනුකරු විසින් වසා දමනු ලබන ගිණුම් සඳහා හැසිරවීමේ ගාස්තුවක් අයකරනු ලැබේ. දැනට අදාළ වන ගාස්තු සහ අයකිරීම් බැංකුවේ ගාස්තු පිළිබඳ පොත් පිටවෙහි සඳහන් වන අතර ඉල්ලීමක් ඉදිරිපත් කර එය ලබා ගත හැකිය.

24. අය කරනු ලබන සේවා ගාස්තුව වත්මන් මාසය තුළ හෝ ඊළඟ මාසය තුළ ගනුදෙනුකරුගේ ගිණුමෙන් හර කළ හැකිය.

25. ඉතුරුම් ගිණුම්වලට අදාළ ප්‍රකාශ සහ/හෝ ගනුදෙනු වාර්තාවල පිටපත් බැංකුව විසින් වසර 7ක කාලයක් දක්වා පමණක් තබා ගනු ඇත. විවැනි සියලුම වාර්තා වසර 7කට පසු විනාශ කිරීමට පියවර ගන්නා අතර වසර 7ක් ඉකුත්වීමෙන් පසු ප්‍රකාශවල පිටපත් හෝ ගනුදෙනු වාර්තා ලබා දීම සම්බන්ධයෙන් බැංකුව කිසිදු වගකීමක් භාර නොගනී.

26. තැපෑලෙන් යවන ලද ඕනෑම දැන්වීමක් අවසන් වරට වාර්තාවල සඳහන් වී ඇති ගනුදෙනුකරුගේ ලිපිනයට තැපෑලේ කරනු ලැබීමෙන් දින හතක් 7 ඇතුළත එය ගිණුම් හිමියා වෙත ලැබී ඇති බවට සලකනු ලැබේ. ලිපියක් මගින් සහ / හෝ දේශීය පුවත්පත් මගින් සහ/හෝ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කිරීමෙන් සහ/හෝ ප්‍රකාශ පණිවිඩ මගින් ගාස්තු සහ අයකිරීම් සහ/හෝ මෙම නියමයන් සහ කොන්දේසි වලට සිදුකරනු ලබන සංශෝධන පිළිබඳ හිච්චනය ගිණුම් හිමියා වෙත ලබාදුන් දැනුම් දීමක් ලෙස අර්ථ දැක්විය යුතුය.

27. බැංකුවේ අභිමතය පරිදි සිදු කරනු ලබන්නේ නම් ඕස, මුදල් තැන්පත් කිරීම් සහ මුදල් ආපසු ගැනීම්, චෙක්පත් තැන්පත් කිරීම් සහ වෙනත් හර/බැර සම්බන්ධ ගනුදෙනු සඳහා බැංකුව විසින් වෙනම ගනුදෙනුකරුට දැනුම්දීම් තැපෑලෙන් යවනු ලබන්නේ නැත.

28. ගනුදෙනුකරුගේ ගිණුම (ගිණුම්) හෝ බැංකුව කෙරෙහි ඇති ගනුදෙනුකරුගේ ඕනෑම වගකීමක් ගනුදෙනුකරුගේ වෙනත් ඕනෑම ගිණුමක් සමඟ ඒකා-බද්ධ කර හෝ එකට එක යා කර, ගිණුමේ බැර වී ඇති ඕනෑම මුදලක් ගනුදෙනුකරුගෙන් බැංකුවට අයවිය යුතු වෙනත්

ඕනෑම මුදලක් වෙතත් ඕනෑම ගිණුමකට හෝ වෙනත් ඕනෑම ආකාරයකින්, විවෘත වගකීම් සහ හෝ අවිනිශ්චිත, ප්‍රාථමික හෝ ඇපකර සහ කිහිපයක් හෝ ඒකාබද්ධ එකක් වුවද, හිලවී කිරීමට හෝ මාරු කිරීමට ගනුදෙනුකරු මෙයින් එකගත්වය පළ කර ඒ සඳහා බැංකුවට බලය පවරනු ලබයි.

29. බැංකු වාර්තාවල අවසන් සටහන් වී ඇති ගිණුම් හිමියාගේ ලිපිනයට දින හතක ලිඛිත දැනුම් දීමක් කර, ඕනෑම ගිණුමක් විවෘත කිරීම සහ/හෝ ඕනෑම ගිණුමක් වසා දැමීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බැංකුව සතුව පවතී. පාස්පොත් ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් අවම ශේෂය රු. 1000/- ක් සහ ප්‍රකාශ ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් අවම ශේෂය රු. 50/- ක් පවතින ගිණුම් හිමියාගේ ගිණුම අවහිර කිරීමටද බැංකුවට අයිතියක් ඇති අතර ගිණුම වසා දැමුවහොත් මිස ගිණුම් හිමියාට මෙම අදාළ මුදල් ආපසු ලබා ගැනීමට අයිතියක් නොමැත. එසේ අවම අවහිරකළ මුදලක් සහිතව අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන විවෘත සියලුම ගිණුම් සහ මාස තුනක 3 ක කාලයක් අක්‍රියව පවතින ගිණුම්, අවසන් වරට බැංකු වාර්තාවල සටහන් වන ගනුදෙනුකරුගේ ලිපිනයට ගිණුම් අහෝසි කරන බවට දින 7ක ලිඛිත දැනුම්දීමක් කර, වසා දැමීමේ අයිතිය බැංකුව සතුවේ. එවන් අවස්ථාවන්වලදී දින හතක ලිඛිත දැනුම්දීමේ කාලසීමාව අවසන් වීමට පෙර ගිණුම් හිමියාගෙන් ගිණුම අහෝසි කිරීම පිළිබඳ උපදෙස් නොලැබෙන්නේ නම්, එවන් ගිණුමේ පවතින ශේෂය ගාස්තු ලෙස අවශෝෂණය කර ගැනීමේ අයිතිය බැංකුවට ඇත.

30. නීතිය මගින්, රජයේ රෙගුලාසි මගින් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව විවෘත සංශෝධන සිදු කිරීම අවශ්‍ය වුවහොත් මෙම නියමයන් සහ කොන්දේසි ස්වයංක්‍රීයව සංශෝධනය වනු ඇත.

31. ඉතුරුම් ගිණුමක් විවෘත කරන හෝ ඉතුරුම් ගිණුමක් දැනටමත් පවත්වාගෙන යන ඕනෑම පුද්ගලයකු ඉතුරුම් ක්‍රියාවලීන් පාලනය කරන බැංකුවේ නියමයන් සහ කොන්දේසි කියවා, තේරුම් ගෙන ඒවාට බැඳී සිටින බව සලකනු ලැබේ. 26 වැනි කොන්දේසියේ අඩංගු විධිවිධානවලට යටත්ව ඕනෑම

අවස්ථාවක මෙම නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීමට, සංශෝධනය කිරීමට හෝ කොටසක් එකතු කිරීමට බැංකුවට අයිතිය ඇත.

32. ගනුදෙනුකරුට අදාළ ගිණුම් තොරතුරු ඇතුළුව සියලුම දත්ත ඕනෑම ස්ථානයකට සම්ප්‍රේෂණය කිරීමට සහ / හෝ ගබඩා කිරීමට හෝ රඳවා තබා ගැනීමට සහ බැංකුවේ, එහි ප්‍රධාන කාර්යාලයේ, ශාඛා කාර්යාලවල හෝ සපයන ලද ඕනෑම දත්ත සැකසුම් සේවාවක බලයලත් පුද්ගලයන් සහ පරිපාලනය සහ අන්‍යන්තර අධීක්ෂණ අවශ්‍යතා ඇතුළුව ඕනෑම කටයුත්තක් සඳහා විවෘත සම්ප්‍රේෂණය, ගබඩා කිරීම සහ/හෝ ප්‍රවේශය අවශ්‍ය නම්, ගිණුම් ප්‍රකාශයන් මුද්‍රණය කිරීම සහ තැපැල් කිරීම හෝ ඒ හා සමාන සේවාවන් සැපයීම සඳහා බැංකුව විසින් සම්බන්ධ වී සිටින පුද්ගලයා විසින් ප්‍රවේශ විය හැකි බවට පාරිභෝගිකයා එකඟ වී පිළිගනු ලබයි.

33. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම සහ සම්බාධකවලට යටත් විය. හැකි ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට මූල්‍ය සහ වෙනත් සේවා සැපයීම සම්බන්ධයෙන් බැංකුවට අදාළ වන හිතවලට අනුකූලව බැංකුව ක්‍රියා කළ යුතුය. එබැවින් බැංකුවට තම අභිමතය පරිදි, විවෘත හිත සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීම සුදුසු යැයි සලකන ඕනෑම ක්‍රියාවක් කිරීමට හිමිකම් ඇත.

පහත සඳහන් අවස්ථාවන් හේතු කොටගෙන ඕනෑම පාර්ශ්වයකට විසින් සිදු වෙන පාඩු (සෘජු හෝ ප්‍රතිවිපාක ලෙස සහ සීමාවක් සහිතව හෝ තොරව, ලාභ අහිමි වීම් හෝ පොලී අලාභය ඇතුළුව) හෝ හානි සඳහා බැංකුව වගකිව යුතු නොවේ;

(i) ඉහත කී සියලු හිත රීතිවලට අනුකූලව ක්‍රියා කිරීමට යෝග්‍ය යැයි බැංකුව සලකන ඕනෑම පියවරක් මගින් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඇති කරන ලද නියමයන් සහ කොන්දේසි හෝ වෙනත් බැඳීම් යටතේ

බැංකුව විසින් සිය රාජකාරී ඉටු කිරීමේදී යම් ප්‍රමාදයක් හෝ අසමත්වීමක් සිදු වීම

හෝ

(ii) මෙම කොන්දේසිය යටතේ බැංකුවේ ඕනෑම අයිතියක් ක්‍රියාත්මක කිරීම.

හෝ

අදාළ වන ඕනෑම නීති සහ රෙගුලාසිවල අභිධවා යන අවශ්‍යතාවලට යටත්ව, සාධාරණ ලෙස ප්‍රායෝගික වූ වහාම විවැනි තත්ත්වයන් පවතින බව ගනුදෙනුකරුට දැනුම් දීමට බැංකුව උත්සාහ දරනු ඇත.

34. මිලඟ කාලානුරූපී ශේෂ ප්‍රකාශය නිකුත් කිරීමට පෙර හෝ පසුව හෝ පාස්පොත යාවත්කාලීන කිරීමට පෙර හෝ පසුව ඕනෑම ගිණුමකට කරන ලද වැරදි ඇතුළත් කිරීම්, හර ඇතුළත් කිරීම (Reverse Entry) මගින් බැංකුව විසින් ආපසු හැරවීමට, නිවැරදි කිරීමට හෝ අවලංගු කිරීමට හැකිය. පොළිය (හෝ වෙනත් ප්‍රතිලාභයක්) ගණනය කිරීම සම්බන්ධයෙන් බැංකුව විසින් වැරදි ඇතුළත් කිරීම් සිදු කළ දිනටම අදාළ ඇතුළත් කිරීම් සිදු කළ යුතුය.

බැංකුව සමඟ ඇති මගේ ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි ඇතුළත් වන සාමාන්‍ය කොන්දේසි සහ මෙම විශේෂ කොන්දේසි මා කියවා තේරුම් ගෙන අවධානය යොමු කර ඇති බව මෙයින් සහතික කරමි.

.....
ගනුදෙනුකරුගේ අත්සන

35. මෙහි අඩංගු නියමයන් සහ කොන්දේසි වලට අමතරව ගිණුමක් ආරම්භ කිරීමට පෙර සියලුම ගිණුම් හිමියන් වෙත නිකුත් කරන ලද බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාරික කොන්දේසි වල අන්තර්ගත නියමයන් සහ කොන්දේසි වලට මෙම ගිණුම් හිමියන් ද බැඳී සිටී. විවැනි නියමයන් සහ කොන්දේසි සාමාන්‍ය ව්‍යාපාර කොන්දේසිවලට ඇතුළත් කර තිබේද නැද්ද යන්න නොසලකා මෙහි අඩංගු සියලුම නියමයන් සහ කොන්දේසිවලට ගිණුම් හිමියා සම්පූර්ණයෙන්ම හා සමානව බැඳී සිටී.